

**අයදුන සියල්ලන්ට සම්පූර්ණ ලංව සිටින සේක.**  
**අවංක සිතින් යදින්නන්ට පිහිට වන සේක.** (ගීතාවලිය 145:18-21)

දෙවියන් වහන්සේ ශුද්ධවූ දෙවියන් වහන්සේය. ඔවුන් වහන්සේ ඉතාමත් කරුණා බර්ත දෙවියන් වහන්සේ මෙන්න වරදට දඩුවම් කරන තැනැත් වහන්සේය. මිනිසා දබල බව ඔවුන් වහන්සේ ඉතා හොඳින් දන්නා සේක. එම නිසාම ඔවුන් වහන්සේට අයදුන සියල්ලන්ටම ඔවුන් වහන්සේ ලංව සිටිනවා මෙන්න අවංක සිතින් යදින්නන්ට ආසන්නව සිටින දෙවියන් බව ගීතාවලිය කතෘ මතක් කරයි.

එසේනම් අපි අපගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මෙන්ම අන් අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අයදුනවානම් මැදිහත් වනවානම් ඔවුන් වහන්සේ නිසැකව අපට පිලිතුරු දීමට සූදානම්ව සිටින සේක.

එසේ නම් මේ මාසය පුරාවටම අයදීමේ සේවකයන් වශයෙන් අපි අපගේ අවශ්‍යතාවයන්වලට වඩා අන් අය වෙනුවෙන් අයැදින්නට නිරන්තරයෙන්ම සූදානම්ව සිටීමු. එසේ නම් මේ මාසය පුරාවට දෙවියන් වහන්සේට සමීප වීමට සහ ඔවුන් වහන්සේගෙන් නොයදුන අය වෙනුවෙන් යාවිඤා කරමු.

**“හමුවිය හැකි බැවින්  
සම්ඳුන් සොයා යන්න  
ප්‍රභම සිටින බැවින්  
එතුමන් අයදින්න”** (යෙසායා 55:6)

පළමු සතිය - දිව්‍යමය කියවීම ගීතාවලිය 145:18-21

අයැදීමට විශේෂ යොමුව - දෙවියන් වහන්සේව නොඅදහන අය මෙන්න ඔවුන් වහන්සේට අදහාගන්නන් ඔවුන් වහන්සේගෙන් නොඅයැදින ජනතාව වෙනුවෙන් (විනාඩි 10ක් පමණ)

වෙනත් අයැදීම්

- \* ස්වාමි නාත්තා වෙනුවෙන්,
- \* දිවැසි එකතුව, සහයක එකතුව, උපදේශක මණ්ඩලය ඇතුළු පුබුදුව තුළ වගකීම් ගන්න සියල්ලන් වෙනුවෙන්,
- \* මාසයේ පළමු ඉරැදින පැවැත්වෙන සාංඝික පවුල් දිනය වෙනුවෙන්
- \* සුබැඳි සංඝය වෙනුවෙන්,
- \* මෙම මාසය ජපමාල මාසය බැවින් සෑම පවුලකම ජපමාලයට මුල් නැත දෙමින් සෑම නිවසකම දිනපතා සවස ජපමාලය උච්චාරණය කිරීමට සෑම කිතුනු පවුලකට ක්‍රියාමාර්ග ගැනීමට හැකි වීම සඳහා
- \* වෙනත් අයැදීම්

දෙවන සතිය - දිව්‍යමය කියවීම රෝම 8:31-39

අයැදීමට විශේෂ යොමුව - අයැදීම් සේවාව සහ අයැදීම් සහයක එකතුව වෙනුවෙන් (විනාඩි 10ක් පමණ)

වෙනත් අයැදීම්

- \* ශ්‍රී ප්‍රභංසාරාමය, ධර්මාරාමය, පාලකුඩාව රමණාරාමය, පුබුදු මුදුනාලය, පුබුදු ඇසිදිසිය සේවාව
- ඇතුළු පුබුදුව තුළ සංවිධාන කටයුතු කරන සියළුම දෙනා වෙනුවෙන්
- \* ඔක්තෝම්බර් 14 දින පැවැත්වෙන ජාතික පවුල් රැළිය වෙනුවෙන්
- \* විදේශ රටවල පුබුදු සංඝයන් සහ අයැදීම් සේවාවට සම්බන්ධ සියළු දෙනා වෙනුවෙන්,
- \* වෙනත් අයැදීම්

නෙවන සතිය - දිවමස කියවීම රෝම 10:9-17

අයැදීමට විශේෂ යොමුවක් -

නාවකාලික සුවස පනා විවිධ දේවි දේවතාවුන් සොයායන කිතුනු ජනතාවගේ සිත් හැරීම සඳහා (විනාඩි 10ක් පමණ)

වෙනත් අයැදීම්

- \* මත් පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින සියල්ලන් වෙනුවෙන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම අප දේශයෙන් තුරන් වන පිණිස
- \* රජයේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබන රෝගීන් සහ වෛද්‍යවරුන් සහ සාන්තු සේවක සේවිකාවන් වෙනුවෙන්
- \* 26, 27 දිනවල ප්‍රශංසාරාමයේ පැවැත්වෙන ඇතුලාන්ත සුව සම්මේලනයට සහභාගි වන සියළු දෙනා සහ උපස්ථාන කණ්ඩායම වෙනුවෙන්
- \* වෙනත් අයැදීම්.....

හතරවන සතිය - දිව්‍යමස කියවීම ශ්‍රී. මතෙව් 21:12-17

අයැදීමට විශේෂ යොමුව - දේශය වෙනුවෙන් (විනාඩි 20ක් පමණ)

වෙනත් අයැදීම්

- \* දුරු ප්‍රසූතියට ලංවී සිටින සියළුම මවු වරුන් වෙනුවෙන්
- \* දුරුවන් හැති යුවල් වෙනුවෙන්,
- \* ආබාධිත දුරුවන් වෙනුවෙන්,
- \* වෙනත් අයැදීම්.....

අවධානය සඳහා

\*සිකුරාදා දිනවල යාවිඤ්ඤාවේ දිනයක් ලෙස ගතකිරීමට අමතක නොකරන්න. අයැදීම් එකතුවට පෙර පුබුදු ජපමාලය හෝ සාමාන්‍ය ජපමාලයෙන් එක් පංතියක් උච්චාරණය කරන්න ( විශේෂයෙන් මේ මාසය තුළ)

**අයැදීමට යොමුව සඳහා ජාතික පුබුදුවෙන් ඉදිරිපත් කළ කරුණු කිහිපයක්**

01. ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යදින්න (රෝම 8:26-27, ශ්‍රී.ලුක් 10:21)
02. අප යාවිඤ්ඤා කළ යුත්තේ දේව කැමැත්තට අනුවය (1 පොහාන් 5:14-15)
03. දැක්මක් ඇතිව යදින්න (ශ්‍රී.මතෙව් 26:17)
- 04 විශ්වාසයෙන් යදින්න (ශ්‍රී.මතෙව් 21:21-22 , ශ්‍රී.මාක් 11:24)
05. ප්‍රේමයෙන් යදින්න. වැඩියෙන් ප්‍රේම කරන්න. වැඩියෙන් යාවිඤ්ඤා කරන්න. (අවිලාහි තෙරේසා තුමිය)
06. හඳු බැඳි දයානුකම්පාවෙන් යදින්න (ශ්‍රී.මතෙව් 15:32)
07. අප මැදිහත් වන අයට ඔවුන්ගේ වේදනාවට හෝ ප්‍රශ්නයට ගැඹුරින් ඇතුළු වී යදින්න, එම ප්‍රශ්නය තමාගේම කරගෙන යදින්න.
08. එකමුතු වී යදින්න (ශ්‍රී.මතෙව් 18:19 , ක්‍රියා 1:14)
09. අතින් අයගේ බර තමාගේ අධ්‍යාත්මික බරක් ලෙස සලකා යදින්න.
10. අධෛර්ය නොවී ස්ථිරව දිගටම යදින්න (ශ්‍රී.ලුක් 11:5-18)

**“ නිතරම ප්‍රීති වන්න!  
නොකඩවා යාවිඤ්ඤා කරන්න!  
සියල්ලේහිදී ස්තූති දෙන්න! ” (1තෙසලෝනික 5:17)**

අයැදීම් සේවාව.